

**නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය - 2014**

නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1994 අංක 11 දරන විද්‍යා හා තාක්ෂණ වැඩි දියුණු කිරීමේ පනතේ 40(3) වන වගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම් වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වන වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

**1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**

**2.1 තත්වගණනය කළ මතය**

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**

**2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති**

ප්‍රමිති වලට අනුකූලව කටයුතු නොකළ අවස්ථා පහත දැක්වේ.

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති	අනුකූල නොවීම
ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 03	සමාලෝචිත වර්ෂයේදී රු.5,354,108 ක් වූ බොල්ණය කපා හැරීම හා වෙන්කිරීම් සම්බන්ධයෙන් ආයතනය අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රකාශන තුළ හෙළිදරව් කර නොතිබුණි.
ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 09	දීර්ඝකාලයක සිට රු.4,077,452 ක්වූ පිරිවැයට අගය කරන ලද උපාංග, සුළු උපකරණ හා වෙනත් කොටස් අයිතම සම්බන්ධව සාධාරණ අගය ගිණුම් මගින් දැක්වීමට කටයුතු කර නොතිබුණි.

**2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ආයතනය විසින් උපවිත පදනම අනුගමනය කරන බව හෙළිදරව් කර තිබූ නමුත් ව්‍යාපෘති ආදායම් හඳුනාගැනීමේදී මුදල් පදනම අනුගමනය කර තිබීම නිසා ව්‍යාපෘති ආදායම්වල එක් එක් වර්ෂ අතර අසාමාන්‍ය විචලතාවයන් සිදුවී තිබුණි.
- (ආ) ආයතනය විසින් හඳුන්වා දී තිබූ බොල්ණය කපාහැරීම හා අඩමාණ ණය සඳහා වෙන් කිරීමේ ප්‍රතිපත්තිය දිගින් දිගටම අනුගමනය කළ හැකි හා සංගත එකක් නොවන බව නිරීක්ෂණය විය.
- (ඇ) පාරිතෝෂික දීමනා ආයුගණක අගය පදනම්ව ගැලපීමේදී සිදු කරන ලද මූලික උපකල්පනයන්, මූල්‍ය ප්‍රකාශනවල ප්‍රමාණාත්මක ලෙස හෙළිදරව් කර නොතිබුණි. පාරිතෝෂික ප්‍රතිපාදනය ගණනය කිරීමේදී සම්පූර්ණ නොවූ වර්ෂයන්ද සම්පූර්ණ වර්ෂයක් ලෙස සලකා ගණනය කර තිබීම නිසා සෑම සේවකයකුගේම සේවා කාලය වසරකින් වැඩිපුර ගණනය කිරීම හේතුවෙන් රු.2,298,954 කින් වාර්ෂික ප්‍රතිපාදනය අධිගණනය වී තිබූ අතර

පාරිතෝෂික ගණනයේදී යෝග්‍ය ගිණුම්කරණ ප්‍රතිපත්තියක් ගොඩනැගීම සඳහා කළමනාකරණය ක්‍රියාකර නොතිබුණි.

**2.2.3 විගණනය සඳහා සාක්ෂි නොවීම**

---

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල රු.9,309,659 ක් වූ තොගයක් තිබූ අතර එම තොගවලට අදාළ තොග සත්‍යාපන වාර්තා විගණනයට ඉදිරිපත් නොවීය.

**2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම**

---

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ  
වලට යොමුව

---

අනුකූල නොවීම

---

(අ) 2000 ජනවාරි 19 දිනැති අංක 380 දරන රාජ්‍ය මුදල්  
වක්‍රලේඛය

(අ) ව්‍යාපෘතිවලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ව්‍යාපෘති  
අතිරික්තයන් භාවිතා කර මිලදී ගත යුතු  
වුවද එයට පටහැනිව භාණ්ඩාගාර  
ප්‍රතිපාදන වලින් යන්ත්‍ර සූත්‍ර මිලදී ගෙන  
තිබුණි.

(ආ) වක්‍රලේඛයෙන් ආවරණය නොවන බැටරි  
පරීක්ෂාව, RCCB පරීක්ෂාව යන  
ව්‍යාපෘති තුළින් ලැබෙන ආදායම්  
අතිරික්තය ඊට සම්බන්ධ සාප්පු හා වක්‍ර  
කාර්ය මණ්ඩලය වෙත බෙදාහැර තිබූ  
අතර ඒ අනුව වර්ෂය තුළ රු.2,588,339  
ක් ඉහත පරිදි බෙදාහැර තිබුණි.

(ඇ) 2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත

ජාතිය ගොඩනැගීමේ බදු රු.150,592 ක්  
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත  
ප්‍රේෂණය කර නොතිබුණි.

(ඈ) 1983 අංක 12 දරන පාරිතෝෂික දීමනා පනත

පනතට පටහැනි වූ දීමනා සැලකිල්ලට  
ගෙන පාරිතෝෂික ගණනය කර තිබීම  
නිසා රු.මිලියන 9.7 කින් මූල්‍ය ප්‍රතිඵලය  
පිරිහී තිබුණු අතර 2013 හා 2012  
වර්ෂවල විශ්‍රාම ගන්නා ලද හා ඉවත්වූ  
නිලධාරීන්ගේ පාරිතෝෂික දීමනා සාවද්‍ය  
ලෙස නැවත ගණනය කර සමාලෝචිත  
වර්ෂයේදී හිඟ මුදල් ලෙස රු.444,395 ක්  
ගෙවා තිබුණි.

(ඉ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන  
සංග්‍රහයේ xxviii වැනි පරිච්ඡේදය

කාර්යාල වෙලාව පෙ.ව.8.30 සිට  
ප.ව.4.15 දක්වා විය යුතු වුවද එයට  
පටහැනිව කටයුතු කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂය සඳහා ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය රු.මිලියන 7.2 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.මිලියන 5.9 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.මිලියන 1.3 ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි. බාහිර ව්‍යාපෘති ආදායම රු.මිලියන 11 කින් හා රජයේ ප්‍රදාන රු.මිලියන 18 කින් වැඩිවීම මූල්‍ය ප්‍රතිඵලය වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ද්‍රවශීලක අනුපාතය	2014	2013
ජංගම අනුපාතය	8.3:1	6.4:1
ක්ෂණික අනුපාතය	7.6:1	5.8:1

නිෂ්ක්‍රීය කාරක ප්‍රාග්ධනයක් ආයතනය තුළ රැඳී පවතින බව ජංගම හා ක්ෂණික අනුපාත විශ්ලේෂණය කිරීමේ දී නිරීක්ෂණය විය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ක්‍රියාකාරී සැලැස්ම අනුව ආයතනයේ අංශ 05 කින් ක්‍රියාකාරකම් 50 ක් ඉටුකිරීමට සැලසුම්කර තිබුණද, ඉටුනොකළ හා අර්ධ වශයෙන් ඉටුකළ ක්‍රියාකාරකම් ප්‍රමාණය 27 ක් පමණක් බව නිරීක්ෂණය විය.
- (ආ) ආයතනයේ එක් එක් අංශවල ප්‍රගතිය ක්‍රියාකාරී සැලැස්ම සමග සැසඳීමේදී සාධනීය මට්ටමක නොපැවති බව නිරීක්ෂණය වූ අතර පරිපාලන හා මූල්‍ය අංශයන්හි ක්‍රියාකාරකම් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර නොතිබීම හේතුවෙන් ප්‍රගතිය විග්‍රහ කිරීමට නොහැකි විය.

4.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ආයතනය විසින් ඉටු කරන ව්‍යාපෘතිවල ඇස්තමේන්තු සැකසීමේදී ඉතා ඉහළ ලාභාන්තිකයන් තබා ගැනීම නිසා විශේෂයෙන් රාජ්‍ය ආයතනවල ව්‍යාපෘති සම්බන්ධයෙන් වන විට රජයට අනවශ්‍ය වැය බරක් වන බව නිරීක්ෂණය විය.
- (ආ) පසුගිය වර්ෂ කිහිපය තුළ ආයතනයේ එකිනෙක අංශ විසින් එකම ආකාරයක ව්‍යාපෘති පමණක් ඉටුකර තිබූ බව නිරීක්ෂණය වූ අතර නව ව්‍යාපෘතිකරණය කෙරෙහි අවධානය යොමුකොට නොතිබුණි.
- (ඇ) 2013 වර්ෂයේදී, ව්‍යාපෘති ශක්‍යතා වාර්තාවක් හෝ පිළියෙල කිරීමකින් තොරව රු.මිලියන 12 ක් වැයකර ආර්සීසීබී (Residual Current Circuit Breaker) යන්ත්‍රයක් මිලදී ගෙන තිබූ

නමුත් සමාලෝචිත වර්ෂය තුළ උපයන ලද ආදායම රු.445,850 ක් වූ අතර එම මුදල යන්ත්‍ර ක්ෂය වටිනාකම වූ රු.1,200,000 වත් ආවරණය කරගැනීමට හෝ ප්‍රමාණවත් නොවුණි.

**4.3 මතභේදයට තුඩුදෙන කරුණු**

---

ව්‍යාපෘති හා පාඨමාලා සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා වක්‍රීය අරමුදල යොදාගත යුතු වුවත් එම අරමුණට පටහැනිව රු.7,363,000 ක් කෙටිකාලීන ආයෝජන මාර්ගවල යොදවා තිබුණි.

**4.4 කාර්ය මණ්ඩල පරිපාලනය**

---

සමාලෝචිත වර්ෂය සඳහා අනුමත කාර්ය මණ්ඩලය 177 ක් වූ අතර තත්‍ය කාර්ය මණ්ඩලය 95 කි. ඒ අනුව තනතුරු 82 ක එනම් සියයට 46ක පුරප්පාඩු පැවති අතර මෙම පුරප්පාඩු පිරවීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි. තවද පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉටු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ආයතනයේ ඉහළ කළමනාකාරිත්වයේ සියයට 63 ක පුරප්පාඩු වසර ගණනාවක් පුරා පැවතීම ආයතනයේ අරමුණු ඉටු කර ගැනීම කෙරෙහි සෘජුව බලපා ඇති බව නිරීක්ෂණය විය.

**5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය**

---

**5.1 අභ්‍යන්තර විගණනය**

---

අභ්‍යන්තර විගණන අංශයක් ස්ථාපිත කර තිබුණද ඒ සඳහා එක් නිලධාරියෙකු පමණක් අනුයුක්ත කර තිබීම හේතුවෙන් ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් පවත්වා ගෙනයාම අපහසු වී තිබුණි.

**5.2 ප්‍රසම්පාදන සැලැස්ම**

---

ආයතනය විසින් සමාලෝචිත වර්ෂය සඳහා සකසන ලද ප්‍රසම්පාදන සැලැස්මෙහි ඇතුළත් කර නොතිබූ රු.7,549,000 ක් වටිනා භාණ්ඩ වර්ෂය තුළ මිලදීගෙන තිබුණු අතර සන්නිවේදන අංශය සඳහා රු. 7,600,000 ක් වෙන්කර තිබුණද ඉන් ප්‍රසම්පාදන සැලැස්මට අනුව රු.442,400 ක් පමණක් වැයකර තිබුණි.

**5.3 අයවැය ලේඛනමය පාලනය**

---

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5.2.1 වගන්තිය ප්‍රකාරව අයවැයගත ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ඉදිරිපත් කර නොතිබුණි.
- (ආ) අයවැයගත වියදම් සහ තත්‍ය වියදම් අතර සියයට 11 සිට සියයට 388 ක පරාසයක විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර, සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතුය.

- (අ) ගිණුම්කරණය හා තොග පාලනය.
- (ආ) ව්‍යාපෘති කළමනාකරණය.
- (ඇ) ස්ථාවර වත්කම් පාලනය.
- (ඈ) අයවැය පාලනය.
- (ඉ) සැලසුම්කරණය හා ප්‍රගති පාලනය.